

දේශීය ණය සහ සංවර්ධන අරමුදල - 2016

දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2) සි වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. මුදල් පනතේ 13(7)(ඒ) වගන්තිය ප්‍රකාරව විස්තරාත්මක වාර්තාවක් ආයතනයේ සභාපති වෙත 2018 මැයි 18 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්ට සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදුකරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේ ද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාළවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම ද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීම ද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 අභිතකර මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලට ගැලපීමකර තිබුණේනම් අනුගාමී මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බොහොමයක් මූලිකාංගවලට ප්‍රමාණාත්මක ලෙස බලපෑ හැකිව තිබුණි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 අභිතකර මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවල වැදගත් බව හේතුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු නොකරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම්

2.2.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන සඳහා සහාපති, විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු අත්සන් කර තිබුණ ද, මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා ඉදිරිපත් කිරීම පිළිබඳව 2007 ඔක්තෝබර් 02 දිනැති අංක පීටීඩී/45 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය ප්‍රකාරව කළමනාකරණයේ වගකීම පිළිබඳ සහතිකය ඇතුළත් කර නොතිබුණි.

2.2.2 ගිණුම් පොත්පත් පවත්වාගෙන යාම

ආයතනය විසින් විධිමත් පරිදි ගිණුම් පොත්පත් පවත්වාගෙන ගොස් නොතිබූ අතර ගිණුම්ගත කළ යුතු සියලු ගනුදෙනු ලෙජර් ගිණුම්වලට ඇතුළත් කිරීම සහ වර්ෂය අවසානයේ ලෙජර් ගිණුම් තුලනය කිරීම සිදු කර නොතිබුණි. එබැවින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ශේෂවල නිවැරදිතාවය ලෙජර් ගිණුම්වලින් සනාථ කර ගැනීමට විගණනයේදී නොහැකි වූ අතර ජංගම වත්කම් යටතේ අවිනිශ්චිත ගිණුමේ හර ශේෂ ලෙස රු. 2,501,824 ක් සහ ජංගම බැරකම් යටතේ අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂ ලෙස රු.22,063,699 ක ශේෂයක් ඇතුළත්කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුලනය කර තිබුණි.

2.2.3 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 01

- (i) ප්‍රමිතයේ 10 ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශන සමග හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයක් ඉදිරිපත් කර නොතිබුණි.
- (ii) ආයතනයේ ක්‍රියාකාරීත්වය මූල්‍ය ආයතනයක ක්‍රියාකාරීත්වයට සමාන වන බැවින් ප්‍රමිතයේ 60 ඡේදය ප්‍රකාරව, වත්කම්/වගකීම් ද්‍රවශීලතාවයේ අනුපිළි-වෙලට වර්ගීකරණය කළ යුතු බව දක්වා තිබුණ ද මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී ඒ පිළිබඳව අවධානය යොමු කර නොතිබුණි.

(iii) ප්‍රමිතයේ 61 ඡේදය ප්‍රකාරව අයකර ගැනීමට හෝ නිරවුල් කිරීමට අපේක්ෂා කරන අයිතමයන් වාර්තා කරන කාලපරිච්ඡේදයෙන් පසුව මාස 12 නොඉක්මවූ හා මාස 12 ඉක්මවූ ලෙස මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කලයුතු වුවත් කාර්යමණ්ඩල ණයගැතියන්, අනෙකුත් ණයගැතියන් හා භාණ්ඩාගාරයෙන් ලබාගත් ණය සම්බන්ධයෙන් ජර්මිතය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 07

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) මූල්‍ය ආයතනවල පොලී ගෙවීම් සහ පොලී ලැබීම් එහි මෙහෙයුම් කාර්යයන් ලෙස දැක්විය හැකි නමුත් අරමුදලේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පිළියෙල කිරීමේදී අරමුදලට අදාල පොලී ගෙවීම් රු.155,603,616 ක් හා පොලී ලැබීම් රු.305,633,906 ක් ලාභයට නැවතත් එකතු කර දක්වා තිබුණි.
- (ii) මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයට අදාල ක්ෂය වටිනාකම රු.3,270,293 ක් වුවත් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ එය රු. 3,776,138 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් කාරක ප්‍රාග්ධන වෙනස්වීම් ගැලපීමට පෙර මුදල් ප්‍රවාහය රු. 505,845 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (iii) 2016 දෙසැම්බර් 31 දිනට මුල්ය තත්ත්ව ප්‍රකාශනය අනුව, ණය ගැතියන් අඩුවීම රු.388,761,890 ක් වුවත් කාරක ප්‍රාග්ධන අයිතම වෙනස් වීම් යටතේ එය රු.399,363,835 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් මුදල් ගලා ඒම් රු.10,601,945 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (iv) පළාත් පාලන ආයතනවලට ලබාදෙන ලද ප්‍රදාන (Grant given to LA – LGIIP) ක්‍රමක්ෂය රු. 54,773,440 ක වටිනාකම මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී බදු පෙර ලාභයට ගැලපීම් කලයුතු වුවද කාරක ප්‍රාග්ධන වෙනස්වීම් යටතේ ගැලපීම්කර තිබුණි.
- (v) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව, භාණ්ඩාගාරයට ගෙවිය යුතු පොලී ගිණුමේ වැඩි වීම රු.72,318,793 ක් වූ අතර එය මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ කාරක ප්‍රාග්ධන වෙනස් වීම් යටතේ මුදල් ගලා ඒමක් ලෙස දැක්විය යුතු වුවද එය රු. 94,084,745 ක මුදල් ගලායාමක් ලෙස දක්වා තිබුණි.
- (vi) පළාත් පාලන ආයතන වෙත දෙන ලද ණය, ණයගැතියන් තුලින් නියෝජනය වී තිබූ නමුත් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ නැවතත් පළාත් පාලන ආයතන වෙත ණය ගෙවීම් ලෙස රු. 144,644,000 ක් දක්වා තිබුණි.
- (vii) සමාලෝචිත වර්ෂයට අදාලව ගිණුම්ගත කර තිබූ ණය භානිකරණ වටිනාකම රු. 142,363,848 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ මුදල් ප්‍රවාහය ගණනය කිරීමේදී ගැලපීම් කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 12

ප්‍රමිතයේ 79 ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශනවල දක්වා ඇති බදු වියදමේ / වගකීමේ ප්‍රධාන කොටස් වෙත වෙනම හඳුනාගෙන හෙළිදරව්කර නොතිබුණි.

(ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 16

- (i) ප්‍රමිතයේ 55 ඡේදය ප්‍රකාරව, වත්කමක ක්ෂය කිරීම එය පාවිච්චි කිරීම සඳහා සුදුසු තත්ත්වයට ගෙන ආපසු ආරම්භ කළයුතු වුවත් ඊට අනුකූල නොවන ලෙස වත්කම් මිලදීගත් වර්ෂයේදී ක්ෂය නොකරන බව දක්වමින් ගිණුම් ප්‍රතිපත්තියක් හඳුනාගෙන තිබුණි.
- (ii) ප්‍රමිතයේ 73(අ) සහ (ඇ) ඡේද ප්‍රකාරව, සියලුම වත්කම් පන්ති සඳහා භාවිතා කරන ක්ෂය ක්‍රමය, එලදායී ජීව කාලය හෝ ක්ෂය අනුපාතය හෙළිදරව් කිරීම කල යුතු වුවත් පරිගණක, දෘඩාංග සහ නවීකරණ වත්කම් සඳහා භාවිතා කරන ක්ෂය, ක්ෂය අනුපාතය හෝ එලදායී ජීව කාලය මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව්කර නොතිබුණි.

(ඉ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 19

ප්‍රමිතයේ 140(අ), 141(ආ), (ආ), (ඇ) සහ (ඈ) ඡේද ප්‍රකාරව, පශ්චාත් සේවක ප්‍රතිලාභ සම්බන්ධයෙන් ශුද්ධ ප්‍රතිලාභයේ වගකීම් (වත්කම්), වර්තමාන සේවා පිරිවැය, පොලී ආදායම හෝ වියදම, ශුද්ධ ප්‍රතිලාභයේ වගකීමේ/වත්කමේ නැවත ගණනය සහ අතීත සේවා පිරිවැය ආරම්භක ශේෂයේ සිට අවසාන ශේෂය දක්වා සැසඳුමක් වශයෙන් හෙළිදරව් කළයුතු වුවද, එයට අනුකූලව කටයුතු කර නොතිබුණි.

2.2.4 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක දේශීය ණය සහ සංවර්ධන අරමුදල පවත්වාගෙන ගොස් ඇති අතර රජයේ තීරණයක් මත පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයට මෙම ගොඩනැගිල්ල සහිත ඉඩම පවරාදී තිබුණි. එහෙත් නිත්‍යානුකූල හිමිකමක් හෝ තාවකාලික හිමිකමක් නොමැති එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම සඳහා අරමුදල විසින් දරන ලද රු.3,851,639 ක් ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර තිබූ නමුත් එම වත්කම් ලියාහැරීම සඳහා ප්‍රතිපත්තියක් හඳුනාගෙන නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින ප්‍රාග්ධන ප්‍රදාන ශේෂය ලෙස රු.5,275,731 ක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 20 හි 12 ඡේදය ප්‍රකාරව ක්‍රමානුකූල පදනමක් යටතේ ආදායමක් ලෙස හඳුනාගැනීම සඳහා ගිණුම් ප්‍රතිපත්තියක් හඳුනාගෙන නොතිබුණි.

2.2.5 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2016 දෙසැම්බර් 31 දිනට දේපල පිරියත හා උපකරණවල ශුද්ධ අගය රු.12,838,773 ක් වුවද විගණනය වෙත ඉදිරිපත් කරන ලද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සටහන් අංක 1 හි ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් එය රු. 16,069,192 ක් ලෙස දක්වා තිබීම හේතුවෙන් දේපල පිරියත හා උපකරණවල ශුද්ධ අගය රු. 3,230,419 කින් වැඩියෙන් දක්වා තිබුණි.

- (ආ) මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂයට අදාළ ගෘහ භාණ්ඩ සවිකිරීම් (Furniture and Fittings) වල වාර්ෂික ක්ෂය වටිනාකම රු. 275,298 ක් වුවද විගණනය වෙත ලබාදුන් උපලේඛනය අනුව එම වටිනාකම රු. 30,328 ක් වූයෙන් සමාලෝචිත වර්ෂයට අදාළ ක්ෂය රු. 244,970 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඇ) නවීකරණ (LLDF Modernization Assets) වත්කම් පංතිය යටතේ ගිණුම්ගත කර තිබූ පරිගණකවල (Laptops) පිරිවැය, පරිගණක දෘඩාංග, මෘදුකාංග හා කාර්යාල උපකරණ ගිණුමට මාරු කර තිබුණ ද එම වත්කමට අදාළ රු.2,395,166 ක සමුච්චිත ක්ෂය වටිනාකම අදාළ ක්ෂය වෙන්කිරීමේ ගිණුමට මාරු කර නොතිබුණි. තවද, එම වත්කම් ක්ෂය කළ හැකි වටිනාකම ඉක්මවා රු. 198,041 ක් ක්ෂය කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය හා වත්කම්වල ශුද්ධ අගය එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඈ) 2016 දෙසැම්බර් 31 දිනට අරමුදල මගින් ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම්වල (REPO) ආයෝජන වටිනාකම රු. 180,600,000 ක් ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දක්වා තිබුණද බැංකු ශේෂ සනාථන අනුව රු. 180,000,000 ක් වූයෙන් ආයෝජන වටිනාකම රු. 600,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) 2015 දෙසැම්බර් 31 දිනට කොමසාරිස් මණ්ඩල අත්තිකාරම් ලෙස රු. 329,400 ක් දක්වා තිබුණ ද මෙම වටිනාකම 2016 වර්ෂයේ ආරම්භක ශේෂය ලෙස ඉදිරියට ගෙනවිත් නොතිබීම හේතුවෙන් එම ප්‍රමාණයෙන් එම ගිණු මේ ශේෂය අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව, පාරිතෝෂික වෙන් කිරීමේ ගිණුමේ ශේෂය රු.2,915,417 ක් වුවද 2016 ජනවාරි 01 දිනට එම වටිනාකම රු. 4,609,931 ක් ලෙස ඉදිරියට ගෙන එම හේතුවෙන් 2016 දෙසැම්බර් 31 දිනට පාරිතෝෂික වෙන් කිරීම් ගිණුමේ ශේෂය රු. 1,694,514 කින් අධි ගණනය වී තිබුණි.
- (උ) 2016 වර්ෂයට අදාළව ඉකුත් වර්ෂයේදී ලැබී තිබූ රු.2,662,767 ක ණය වාරික වටිනාකම සමාලෝචිත වර්ෂයේදී ණයගැති ගිණුමට බැර කිරීමෙන් තොරව තවදුරටත් ජංගම වගකීම් යටතේ දක්වා තිබුණි.
- (ඌ) සමාලෝචිත වර්ෂයට අදාළ සභාපති සඳහා දීමනා (Allowance for Chairman) රු. 1,197,325 ක් දෙවරක් ගිණුම් ගතකර තිබුණි.
- (එ) සමාලෝචිත වර්ෂයට අදාළව ලැබිය යුතු ස්ථාවර තැන්පතු පොලී ආදායම් රු. 2,773,976 ක් සහ භාණ්ඩාගාර බිල්පත් ආයෝජන මත පොලී ආදායම් රු. 2,539,706 ක් ගිණුම්ගත කර නොතිබුණි.
- (ඵ) 2016 දෙසැම්බර් 31 දිනට නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP) යටතේ භාණ්ඩාගාරයට ගෙවිය යුතු පොලිය රු.18,243,168 ක් අඩුවෙන් ගිණුම් ගතකර තිබුණි.
- (ඹ) මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අනුව සමාලෝචිත වර්ෂයට අදාළ විගණන ගාස්තු ලෙස රු.360,000 ක වෙන්කිරීම් කර තිබුණද එම වටිනාකම විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වියදමක් ලෙස හඳුනාගෙන නොතිබුණි.

2.2.6 පැහැදිලි නොකළ වෙනස්කම්

2016 දෙසැම්බර් 31 දිනට ගිණුම් විෂයන් 11 කට අදාළව මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.960,711,969 ක් වුවද ඊට අදාළ උපලේඛන/ලෙජර් ගිණුම් අනුව ශේෂයන්ගේ එකතුව රු.1,166,388,480 ක් වූයෙන් රු.382,727,868 ක වෙනසක් නිරීක්ෂණය විය.

ගිණුම් විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම රු.	උපලේඛනය අනුව වටිනාකම රු.	ලෙජර් ගිණුම් අනුව වටිනාකම රු.	වෙනස රු.
-----	-----	-----	-----	-----
(අ) ණයගැතියෝ	119,843,374	129,925,205		10,081,831
(ආ) ලැබිය යුතු ණය පොලී	203,937,342	477,673,989		273,736,647
(ඇ) දේපල, පිරිසක හා උපකරණ	15,463,246	9,927,804		5,535,442
(ඈ) පරිගණක දෘඩාංග, මෘදුකාංග හා කාර්යාල උපකරණ ආරම්භක ශේෂය	75,463	6,895,602		6,820,139
(ඉ) පොලී ආදායම	305,633,907	290,822,282		14,811,625
(ඊ) ප්‍රතිමිලදී ගැනීම් ගිවිසුම්	46,629,168	36,638,566		9,990,602
(උ) බැංකු ජංගම ගිණුම් 03 ක ශේෂ	199,156,820	-	146,025,749	53,131,071
(ඌ) ආයෝජන	52,628,805	49,255,849		3,372,956
(එ) දේපල ණය	475,053	2,038,525		1,563,472
(ඒ) ආපදා ණය	4,882,506	3,198,624		1,683,883
(ඔ) පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අත්තිකාරම්	11,986,285	-	13,986,285	2,000,000
එකතුව	960,711,969	1,006,376,446	160,012,034	382,727,868
	=====	=====	=====	=====

2.2.7 විගණනය සඳහා සාක්ෂි නොවීම

පහත සඳහන් ගිණුම් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ඒවා විගණනයේදී සතුටුදායක ලෙස නිරීක්ෂණය කිරීමට හෝ පිළිගැනීමට නොහැකි විය.

ශිඤ්ඤා විෂයය	වටිනාකම රු.	නොසැපයූ විගණන සාක්ෂි
(අ) ස්ථාවර තැන්පතු ආයෝජන	24,640,898	ශේෂ තහවුරු කිරීම්, ස්ථාවර තැන්පතු සහතික
(ආ) ආපසු අයකර ගත හැකි තැන්පතු	40,052	විස්තරාත්මක ගණනය කිරීම්/උපලේඛන
(ඇ) බහුවාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) සඳහා ණය පොලිය	4,077,810	
(ඈ) පළාත් පාලන ආයතනවලට ලබා දී ඇති ණය මුදල්වල අඩංගු ප්‍රදාන කොටස ලියා හැරීම.	54,773,440	
(ඉ) ණය භානිකරණය	142,363,848	
(ඊ) අත්තිකාරම් ලැබීම්	51,698,087	
(උ) පාරිතෝෂිත සඳහා වෙන්කිරීම්	1,694,514	ආයුගණක තක්සේරු වාර්තාව

2.3 නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම්.

පහත සඳහන් නීති රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම්
(අ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 භාණ්ඩාගාර වක්‍රලේඛය	ස්ථාවර වත්කම්වලට අදාළ සියලු තොරතුරු නිවැරදිව ඇතුළත් කර ස්ථාවර වත්කම් ලේඛනය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.
(ආ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/02 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය	පරිගණක හා පරිගණක උපාංග පිළිබඳ ලේඛනයක් පවත්වා නොතිබුණි.

3 මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 3,569,413 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 4,226,494 ක් වූයෙන්, ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 657,081 කින් පිරිහී තිබුණි. සමාලෝචිත වර්ෂයේ ආදායම ඉකුත් වර්ෂයට සාපේක්ෂව රු.61.375,457 කින් වැඩි වී තිබුණද වියදම රු. 62,032,538 කින් වැඩි වීම ඉහත මූල්‍ය ප්‍රතිඵලයේ පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 4 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා මූල්‍ය ප්‍රතිඵලයෙහි අඛණ්ඩ උනන්දුවක් ඇති වී තිබූ නමුත් එම උනන්දුව රු. 337,504,858 ක සිට රු.135,412,981 ක් දක්වා අඛණ්ඩව අඩුවී තිබූ අතර 2015 හා 2016 වර්ෂවලදී පිළිවෙලින් රු.4,226,504 ක හා රු.3,560,413 ක අතිරික්තයක් ඇති වී තිබුණි. තවද මූල්‍ය ප්‍රතිඵලයට සේවක පාරිශ්‍රමික, රජයට ගෙවූ බදු හා ජංගම නොවන වත්කම්වලට අදාළ ක්ෂය නැවත ගැලපීමෙන් පසු 2012 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා සාණ දායකත්වයක් ඇතිවී තිබූ නමුත් එය රු. 106,622,894 ක සිට රු.18,499,306 ක් දක්වා අඩුවී තිබුණි. කෙසේ වුවද, 2015 වර්ෂයේ දායකත්වය රු. 53,215.095 ක ධන අගයක් ගෙන තිබූ අතර සමාලෝචිත වර්ෂය අවසානය වන විට රු. 173,248,771 ක් දක්වා වර්ධනය වී තිබුණි.

4 මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

4.1.1 සැලසුම් කිරීම

ආයතනය විසින් 2016 වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණද එය 2014 පෙබරවාරි 17 දිනැති අංක 01/2014 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයට අනුකූලව පිළියෙල කර නොතිබුණි.

4.1.2 ක්‍රියාකාරීත්වය හා සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා එම ආයතනවල ස්ථාවර වත්කම් සංවර්ධනය කිරීමට ණය ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ පළාත් පාලන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (LGIP), නාගරික සංවර්ධන අඩු ආදායම් නිවාස ව්‍යාපෘතිය (UDLIHP) සහ නිත්‍ය හෝග සංවර්ධන ව්‍යාපෘතිය (PCDP) මගින් ලබාදෙන ලද ණය මුදල්, එකී පළාත් පාලන ආයතනවලින් පොලිය ද සමග අයකර, මුල් මුදල සහ අය කරන පොලී මුදලෙන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමෙන් පසු ශේෂවන මුදලින් හා ආයතනය විසින් පළාත් පාලන ආයතන වෙත ණය ලබාදීම මගින් අය කරන පොලියෙන් අරමුදලේ ආදායම සමන්විත වී තිබුණි. කෙසේ වුවද, 2016 වර්ෂය අවසාන වනවිට වසරකට වඩා වැඩි කාලයක් ක්‍රියාකාරී නොවූ ණය ලැයිස්තුවේ පැවති රු. 552,027,729 ක වටිනාකමින් යුත් ණයශේෂ 28 ක් අතුරින් රු. 104,367,052 ක වටිනාකමින් යුත් ණය ශේෂ 11 ක් පමණක් සමාලෝචිත වර්ෂයේදී ප්‍රතිව්‍යුහගත කිරීම (Reschedule) සිදුකර තිබූ නමුත් ඉතිරි රු. 447,660,677 ක මුදල අයකර ගැනීමට ඵලදායී ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි. තවද ආයතනය විසින් හිඟ ණය වාරික හා පොලියට අදාළව කාල විශ්ලේෂණයක්ද සකස්කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ පළාත් පාලන ආයතනවලට ණය ලබා දීම සඳහා රු. 800,000,000 ක මුදලක් වෙන්කර තිබුණ ද පළාත් 5 ක් වෙත රු. 144,648,000 ක් පමණක් ණය වශයෙන් ලබා දී තිබූ අතර ඒ අනුව ප්‍රගතිය සියයට 18 ක් තරම් පහළ අගයක් ගෙන තිබුණි. තවද ණය ලබාදීම පළාත් වශයෙන් විශ්ලේෂණය කිරීමේදී මධ්‍යම, උතුරු මැද, උතුර සහ වයඹ පළාත්වලට කිසිදු ණය මුදලක් සමාලෝචිත වර්ෂයේදී නිදහස් කර නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) පළාත් පාලන ආයතනවලට ණය ලබාදීම හා එම ණය අයකර ගැනීම අරමුදලේ කාර්යය වුවද එම ණය අයකර ගැනීමේදී පොළිය හා ප්‍රාග්ධන කොටස වෙන් වෙන්ම හඳුනාගත හැකි ආකාරයට නිසි ගිණුම් තැබීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී නොතිබුණි.

(ආ) 2016 වර්ෂයේදී පුත්තලම නගර සභාවෙන් රු. 1,391,772 ක් ලැබී තිබුණ ද එම මුදල් එම නගර සභාවෙන් ලැබිය යුතු රු. 27,835,570 ක මුදලින් කොටසක් පියවා ගැනීම සඳහා යොදාගැනීමෙන් තොරව ආපසු හරවා යවා තිබුණි.

(ඇ) 1993 අංක 24 දරන දේශීය ණය සහ සංවර්ධන (සංශෝධන) පනත මගින් සංශෝධිත 1916 අංක 22 දරන දේශීය ණය සහ සංවර්ධන ආඥා පනතේ 03 වගන්තිය ප්‍රකාරව කාර්ය මණ්ඩලය පත්කිරීමේ බලතල කොමසාරිස් මණ්ඩලය සතු වුවද කොමසාරිස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව රාජ්‍ය පරිපාලන පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ගණකාධිකාරී සේවයේ | පංතියේ නිලධාරියෙකු වැඩ බැලීමේ / රාජකාරී ඉටුකිරීමේ පදනම මත ආයතනයේ අධ්‍යක්ෂ තනතුර සඳහා පත්කර තිබුණි. තවද එම නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:5:4 වගන්තිය හා 12:8 වගන්තියට පටහැනිව වැඩ බැලීමේ වැටුප් ලෙස සහ 2008 ජූලි 28 දිනැති අංක පීඊඩී/50 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5 ඡේදය හා 2015 මැයි 25 දිනැති අංක පීඊඩී 1/2015 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 3.7 ඡේදයට පටහැනිව ඉන්ධන හා ප්‍රවාහන දීමනා ලෙස එකතුව රු.1,244,905 ක් ගෙවා තිබුණි.

5 ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අභ්‍යන්තර විගණනය

ආයතනය සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබූ අතර රේඛීය අමාත්‍යාංශය මගින් හෝ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු සම්බන්ධයෙන් වරින්වර ආයතනයේ සභාපතිවරයා දැනුවත් කරන ලද අතර පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍ර කෙරෙහි කළමනාකරණයේ විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

පද්ධති පාලන හා ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ගිණුම්කරණය හා පොත්පත් පවත්වාගෙන යාම.

(i) ආයතනයේ ගනුදෙනු නිසි පරිදි සටහන් නොකිරීම හා ගිණුම් පොත්පත් නිවැරදිව පවත්වාගෙන නොයාම.

(ii) ආයතනය විසින් 2012 වර්ෂයේදී මිලදීගෙන, ස්ථාපිත කළ පරිගණක පද්ධතිය යාවත්කාලීන කර, ගිණුම්කරණ හා මෙහෙයුම් කටයුතු සිදු නොකිරීම.

(ආ) ණය පාලනය

ආයතනයට ලැබිය යුතු ණය වාරික සහ පොලිය අය කර ගැනීම සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙලක් දියත් නොකිරීම.